

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART. III.

FRIDAY, DECEMBER 14, 1900.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."]

TAKE notice, that unless within three months from the 8th day of November, 1900, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 at his office at Matara and make claim to the said lands or any of them or to some interest therein :

Such Special Officer, in pursuance of the powers vested in him by Ordinance No. 1 of 1897, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. P. LEWIS,
Special Officer.

Description of Lands referred to.

The following lots, situated in the village of Welive in the Morowak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified plans :—

I.

A block of land comprising the following :—

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
134	Polgaswilehena, Mapanapolahena, Panwiledeniyehena, Olimullehena, Talapathena, Miriswelahena, Mahadeniyehena, and Pillehena	464	0 0
135	Ihalamapanakumbura	0	1 3
136	Mapanapoladeniya	0	0 22
137	Panwilahenedeniya	13	3 10
138	Miriswelahenedeniya	0	1 35
139	Do.	6	3 30
140	Pahalamiriswilehena	1	2 17
143	Olimulledeniya	0	1 22
144	Mahadeniya	7	0 10
145	Talpathenedeniya	5	1 30
		500	0 19

on sheets O $\frac{14}{7, 15}$, O $\frac{14}{8, 16}$, O $\frac{14}{23, 31}$, O $\frac{14}{24, 32}$: on the north by the Kadaindola, Wattehena claimed by Mr. C. J. B. Le Mesurier ; on the east by Tunmodarahena belonging to Crown, the Millawa-ela, Olimullewatta or Olimullehena claimed by Vidana Patiranaage Don Davit, the Millawe-ela ; on the south by the Talapatdeniyadola, Paragahadeniyahena belonging to Crown, Pansalawatta belonging to the Welive temple, Potuwila belonging to Vidana Patiranaage Dondiris, Pillehena planted with citronella and claimed by D. D. Abeywikrama and others, Pillehenewatta belonging to ditto, Kalugalakumbura belonging to Vidanapatiranaage Adrian and others, Kalugalawatta belonging to ditto, Kapatenuma belonging to ditto, Kapatenumekoratuwa belonging to ditto ; on the west by Udakumbura belonging to Vidana Patiranaage Don Bastian and others, Hillessegedarahena belonging to Crown, the Miriswelahenedola, the Polgaswiledola, Gulanaahena belonging to Crown, the Puhulhenedola, the Uruwandola.

විෂි 1900 ක්වූ නොවැම්බර් මස 8 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුළතදී මෙහි පහත දක්වන ඉඩම්වලට නොකොන් ඉන් එකකට නොකොන් වැඩිගණනකට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇත්නම් ඒ අය විසින් වම් 1897 ක්වූ නොවැම්බර් මස 28 වෙනි දිනට ප්‍රකාරයට පත්කරගැනුණු විශේෂ මන්ත්‍රීවරයානන්තාන්තේශ්වරයා මාතර කන්තෝරුවෙහිදී උන්තාන්තේශ්වරයාට ඇවිත් පෙනීසිට එකී ඉඩම්වලට නොකොන් උට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට නොගෙදුනොත්, එකී විශේෂ මන්ත්‍රීවරයානන්තාන්තේශ්වරයා වම් 1897 ක්වූ නොවැම්බර් මස 28 වෙනි දිනට ප්‍රකාරයට, අයිතිවාසිකම් නොකියාපු එකී ඉඩම් එක්කෝ එකී අයිතිවාසිකමක් ගෙණ හැරදක්වන්නට නොගෙදුන සෑම ඉඩම් රජසන්තක ඉඩම් හැරියට උන්තාන්තේශ්වරයා අත්සන ඇති ලියවිල්ලකින් උන්තාන්තේශ්වරයා ප්‍රකාරය කරණ බව මෙහි දැනගත යුතුයි.


ජේ. පී. ලුවිස්,
විශේෂ මන්ත්‍රීවරයානන්තාන්තේශ්වරයා.

ඉඩම්වල නොරතුරු.

දකුණු පළාතට අයිති මාතර දිස්ත්‍රික්කේ මොරවක්කෝරලේ වැලිවේ යන ගම පිහිටා තිබෙන මීට අමුණාපු සහතික සිතියම්වල පෙනීගෙන මෙහි පහත දක්වන බිම්කරුවන්, එනම් :—

I.		II.																															
O $\frac{14}{7, 15}$	O $\frac{14}{8, 16}$	O $\frac{14}{23, 31}$	O $\frac{14}{24, 32}$																														
සමකවිටියේ නොවැම්බර් මස 28 වෙනි දිනට ප්‍රකාරයට පත්කරගැනුණු විශේෂ මන්ත්‍රීවරයාට ඇවිත් පෙනීසිට එකී ඉඩම්වලට නොකොන් උට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට නොගෙදුනොත්, එකී විශේෂ මන්ත්‍රීවරයානන්තාන්තේශ්වරයා වම් 1897 ක්වූ නොවැම්බර් මස 28 වෙනි දිනට ප්‍රකාරයට, අයිතිවාසිකම් නොකියාපු එකී ඉඩම් එක්කෝ එකී අයිතිවාසිකමක් ගෙණ හැරදක්වන්නට නොගෙදුන සෑම ඉඩම් රජසන්තක ඉඩම් හැරියට උන්තාන්තේශ්වරයා අත්සන ඇති ලියවිල්ලකින් උන්තාන්තේශ්වරයා ප්‍රකාරය කරණ බව මෙහි දැනගත යුතුයි.	සමකවිටියේ නොවැම්බර් මස 28 වෙනි දිනට ප්‍රකාරයට පත්කරගැනුණු විශේෂ මන්ත්‍රීවරයාට ඇවිත් පෙනීසිට එකී ඉඩම්වලට නොකොන් උට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට නොගෙදුනොත්, එකී විශේෂ මන්ත්‍රීවරයානන්තාන්තේශ්වරයා වම් 1897 ක්වූ නොවැම්බර් මස 28 වෙනි දිනට ප්‍රකාරයට, අයිතිවාසිකම් නොකියාපු එකී ඉඩම් එක්කෝ එකී අයිතිවාසිකමක් ගෙණ හැරදක්වන්නට නොගෙදුන සෑම ඉඩම් රජසන්තක ඉඩම් හැරියට උන්තාන්තේශ්වරයා අත්සන ඇති ලියවිල්ලකින් උන්තාන්තේශ්වරයා ප්‍රකාරය කරණ බව මෙහි දැනගත යුතුයි.	සමකවිටියේ නොවැම්බර් මස 28 වෙනි දිනට ප්‍රකාරයට පත්කරගැනුණු විශේෂ මන්ත්‍රීවරයාට ඇවිත් පෙනීසිට එකී ඉඩම්වලට නොකොන් උට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට නොගෙදුනොත්, එකී විශේෂ මන්ත්‍රීවරයානන්තාන්තේශ්වරයා වම් 1897 ක්වූ නොවැම්බර් මස 28 වෙනි දිනට ප්‍රකාරයට, අයිතිවාසිකම් නොකියාපු එකී ඉඩම් එක්කෝ එකී අයිතිවාසිකමක් ගෙණ හැරදක්වන්නට නොගෙදුන සෑම ඉඩම් රජසන්තක ඉඩම් හැරියට උන්තාන්තේශ්වරයා අත්සන ඇති ලියවිල්ලකින් උන්තාන්තේශ්වරයා ප්‍රකාරය කරණ බව මෙහි දැනගත යුතුයි.	සමකවිටියේ නොවැම්බර් මස 28 වෙනි දිනට ප්‍රකාරයට පත්කරගැනුණු විශේෂ මන්ත්‍රීවරයාට ඇවිත් පෙනීසිට එකී ඉඩම්වලට නොකොන් උට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට නොගෙදුනොත්, එකී විශේෂ මන්ත්‍රීවරයානන්තාන්තේශ්වරයා වම් 1897 ක්වූ නොවැම්බර් මස 28 වෙනි දිනට ප්‍රකාරයට, අයිතිවාසිකම් නොකියාපු එකී ඉඩම් එක්කෝ එකී අයිතිවාසිකමක් ගෙණ හැරදක්වන්නට නොගෙදුන සෑම ඉඩම් රජසන්තක ඉඩම් හැරියට උන්තාන්තේශ්වරයා අත්සන ඇති ලියවිල්ලකින් උන්තාන්තේශ්වරයා ප්‍රකාරය කරණ බව මෙහි දැනගත යුතුයි.																														
134 ... පොල්ගස්විල්ලේගේනද, මාපණපොල ගේනද, පත්විලේ දෙහිගේගේනද, මලිමුල්ලේගේනද, කල්පත්ගේනද, මිරිස්වෙලගේනද, මහදෙහිගේගේ නද, පිල්ලේගේනද	135 ... ඉහලමාපණකුමුරු ...	136 ... මාපණපොලදෙහිය ...	137 ... පණ්විලගේගේදෙහිය ...	138 ... මිරිස්වෙලගේගේ දෙහිය ...	139 ... මිරිස්වෙලගේගේදෙහිය ...	140 ... පහල මිරිස්විලේගේන ...	143 ... මලිමුල්ලේදෙහිය ...	144 ... මහදෙහිය ...	145 ... කල්පත්ගේගේදෙහිය ...																								
464	0	0	0	0	1	3	0	0	22	13	3	10	0	1	35	6	3	30	1	2	17	0	1	22	7	0	10	5	1	30			
		500		0		19																						500		0		19	

கே தொன் பஸ்தியனும் சிலபேர்களுக்குமுடைய உடகும்புர, அரசாட்சிக்குள்ள கிலெஸ்ஸேகே தறகேன, மிரிஸ்வெலகேனேதொல, பொல்கஸ்விலேதொல, அரசாட்சிக்குள்ள குலனேகேன புகுள்கேனேதொல, ஊறுவன்தொல,



Lot.	Situation : Weliwe village in Palle pattu of Morowak korale. Name of Land.	Extent. A. R. P.
134	Polgaswilehena, Mapanapolahena, Panwiladeniyehena, Olimullehena, Talapathena, Miriswelahena, Mahadeniyehena, and Pillehena	464 0 0
135	Ihalamapanapolakumbura	0 1 3
136	Mapanapoladeniya	0 0 22
137	Panwilahenedeniya	13 3 10
138	Miriswelahenedeniya	0 1 35
139	Do.	6 3 30
140	Pahalamiriswilahena	1 2 17
143	Olimulledeniya	0 1 22
144	Mahadeniya	7 0 10
145	Talpathenedeniya	5 1 30
		500 0 19

Surveyor-General's Office, Colombo, June 14, 1900. Sheets O $\frac{14}{7, 15}$, O $\frac{14}{8, 16}$, O $\frac{14}{23, 31}$, and O $\frac{14}{24, 32}$ R. STANSER TEMPLETON, for Surveyor-General

Description of Boundaries of the Block comprising lots Nos. 134, 135, 136, 137, 138, 139, 140, 143, 144, and 145.


Lot.	Name of Land.	Lot.	Name of Land.
1	Kadaindola	10	Pillehena
2	Chenas	11	Pillehenawatta
3	Chenas	12	Kalugalakumbura
4	Millawe-ela	13	Kalugalawatta
5	Olimullewatta	14	Kapatenumekoratuwa
6	Talpatdeniyadola	15	Chenas
7	Paragahadeniyehena	16	Miriswelahenedola
8	Pansalawatta	17	Puhulhenedola
9	Paddy field	18	Uruwandola

Lot 158 on sheet O $\frac{14}{23, 31}$, called or known as Lindagawahena, in extent 17 acres and 12 perches, and bounded as follows on the north by Lindagawakumbura belonging to Vidana Patiranage Don Arnolis and others; on the east by Lindagawakumbura belonging to Vidana Patiranage Don Arnolis and others, Ulugodagedarawatta belonging to Vidana Patiranage Don Bastian and others; on the south by the Etakeledola, Bimbirigaswatta belonging to Vidana Patiranage Don Bastian and others; on the west by the Henawalakumbura belonging to Vidana Patiranage Dondiris and others, Henawalahena belonging to Crown.

අක්කර 17කුත් පර්ච්ස් 12ක් බිම්කරම ඇති සාමාන්‍යවසයෙන් ලිදගාවාහෙන නිසන නොහොත් ඒ නමින් දැනගත් නිවෙන O $\frac{14}{23, 31}$ සිතියම් පත්‍රයේ 158 වෙනි බිම්කර්මයට මායිම්, උතුරට—විදනපතිරණගේ දෙන අර්නෝලිස්ට සහ තවත් අයවරුන්ට අයිති ලිදගාවා කුඹුරු; නැගෙනහිරට එම අයවරුන්ට අයිති ලිදගාවා කුඹුරු, විදනපතිරණගේ දෙන බස්තියන්ට සහ තවත් අයවරුන්ට අයිති උච්චොඩගෙදර වත්තද; දකුණට ඇටකලේ දෙලුරු, විදන පතිරණගේ දෙන බස්තියන්ට සහ තවත් අයවරුන්ට අයිති බිම්බිරිගස් වත්තද; බස්නාගුරට විදනපතිරණගේ දෙන අර්නෝලිස්ට සහ තවත් අයවරුන්ට අයිති හෙනවල කුඹුරු, රජසත්තක හෙනවල හෙනද.

O $\frac{14}{23, 31}$ අඟවුරුකද තාසියිල් 158 ම් ඉලඝ්ක තුන්දම් ගින්නකාවාකෙන යෙහෙරු පොත වාය්ස් සොල්ලප්පඩිකිර අල්ලත අරියප්පඩිකිර 17 ආඝ්කර් 12 පාර්ඝ්ස් විඝාලමුග්ලනතු, ඉතග් ගලඝ්කයා වතු :—

වඳඝ්ඝු-විතානපත්තිරනඝ්කෙ තොග් අර්ලොගිඝ්කම් සිලපොර්ඝ්ඝුඝුමුදාය ගින්නකාවා ඝුම්පුර; ඝ්ඝුඝු-මෙර්සොල්ලවිඝ්ඝ්කරුදාය ගින්නකාවාඝුම්පුර, විතානපත්තිරනඝ්කෙ තොග් පල්ඝ්ඝ්කියනුම සිලපොර්ඝ්ඝුඝුමුදාය උඝ්ඝුකොඳඝ්කෙතවත්ත; තෙර්ඝු-ගඳ්ඳඝ්කලෙතොල, විතානපත්තිරනඝ්කෙ තොග් පල්ඝ්ඝ්කියනුම සිලපොර්ඝ්ඝුඝුමුදාය පිම්පිරිඝ්කල්වත්ත; මෙර්ඝු-විතානපත්තිරනඝ්කෙ තොග්තිරිඝ්කම් සිලපොර්ඝ්ඝුඝුමුදාය ඝ්කෙනවලඝුම්පුර, අරඝ්ඝාඳ්ඝ්ඝ්ඝුඝුග්ලන ඝ්කෙන වඝ්කෙන.



Situation : Welive village in Palle pattu of Morowak korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
158	Lindagawahena	17 0 12

Surveyor-General's Office,
Colombo, June 14, 1900.

R. STANSER TEMPLETON, "B"
for Surveyor-General.

Sheet O $\frac{14}{23, 31}$